



නාලන්දා විද්‍යාලය - කොළඹ 10
NALANDA COLLEGE - COLOMBO 10
 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය 2020
 පළමු වාර පරීක්ෂණය - 2018 නොවැම්බර්
 භෞතික විද්‍යාව - I
 12 ශ්‍රේණිය

01 S I

කාලය : පැය ... ෪5

නම : පන්තිය : විභාග අංකය :

සැ: ශ්‍ර:

* ප්‍රශ්න සියල්ලටම පිළිතුරු සපයන්න.


01. ස්කන්ධය මනින අන්තර්ජාතික (SI) ඒකකය නිවැරදිව දක්වනු ලබනුයේ,
 (1) Kg (2) KG (3) kg (4) k g (5) g

02. $(P - a)(V - b) = nRT$ සමීකරණයෙහි,
 P - පීඩනය
 V - පරිමාව
 n - මවුල ගණන
 R - සර්වත්‍ර වායු නියතය
 T - නිරපේක්ෂ උෂ්ණත්වය
 a හා b නියත වේ.


$\frac{a}{b}$ හි මාන වනුයේ,

- (1) $ML^{-4}T^{-2}$ (2) $M^{-1}L^{-3}T^{-2}$ (3) $ML^{-3}T^{-2}$
 (4) $ML^{-3}T^{-1}$ (5) $M^{-1}L^{-2}T^{-3}$

03.



I රූපය



II රූපය

මයික්‍රොමීටර ඉස්කුරුප්පු ආමානයක වට පරිමාණය කොටස් 50 කට බෙදා ඇති අතර රේඛීය පරිමාණයේ අවම මිනුම 0.05 cm වේ. එහි ඉද්ද හා කිණිහිරය ස්පර්ශව පවතින විට I රූපයේ ආකාරයට ද ඉද්ද හා කිණිහිරය අතරට විදුරු තහඩුවක් සිර කළ විට II රූපයේ ආකාරයට ද පරිමාණ පිහිටයි. විදුරු තහඩුවේ ඝනකම වනුයේ,

- (1) 0.155 cm (2) 0.159 cm (3) 0.157 cm
 (4) 0.198 cm (5) 0.102 cm

04.

මීටර කෝදුවකින් ලබාගත හැකි නිවැරදි මිනුමක අවම අගය වනුයේ,

- (1) 1.0 cm (2) 1.00 cm (3) 10 cm
 (4) 10.0 cm (5) 10.00 cm

05.


විශාලත්වයෙන් සමාන දෛශික දෙකක සම්ප්‍රයුක්තයේ විශාලත්වය ද ඉහත එක් දෛශිකයක විශාලත්වයට සමාන වීම සඳහා දෛශික 2 අතර කෝණය විය යුත්තේ,

- (1) 90° (2) 45° (3) 30° (4) 60° (5) 120°

06. නිශ්චලතාවයෙන් ගමන් කරමින් බස් රථයක් 1 ms^{-2} ක ස්ඵරණයෙන් චලිත වේ. බසට 48 m ක් පිටුපසින් සිටින ළමයෙක් 10 ms^{-1} ක නියත වේගයකින් බසය පිටුපසින් දුවයි. ළමයාට බසය අල්ලා ගැනීමට හැකි වන්නේ,


- (1) ආරම්භයේ සිට 8 s කට පසු එක් වතාවකදී පමණි.
- (2) ආරම්භයේ සිට 12 s කට පසු එක් වතාවකදී පමණි.
- (3) ආරම්භයේ සිට 10 s කට පසු එක් වතාවකදී පමණි.
- (4) ආරම්භයේ සිට 8 s කට පසුව සහ 12 s කට පසුව යන දෙවතාවකදී
- (5) කිසි විටෙක නොහැක.

07. වස්තුවක චලිතය දැක්වෙන විස්ථාපන - කාල ප්‍රස්ථාරයක් පහත දැක්වේ.



- වස්තුවේ ගම්‍යතාවය සෘණ අගයක් ගන්නා පිහිටුම් වනුයේ,
- (1) A, B හා C හිදී පමණි.
 - (2) C හා D හිදී පමණි.
 - (3) A හා D හිදී පමණි.
 - (4) B හා C හිදී පමණි.
 - (5) A හා B හිදී පමණි.

08. රළු ආනත තලයක් මත m ස්කන්ධයක් ඇති වස්තුවක් නිසලව තබා ඇති අයුරු පහත රූපයේ දැක්වේ. තලය මගින් වස්තුව මත ක්‍රියාකරන බලය / බල නිවැරදිව දක්වා ඇත්තේ,



09. ගල්කැට දෙකක් එකම වේගයෙන් ප්‍රක්ෂේපණය කරනුයේ ඒවායේ ප්‍රක්ෂේපණයේ තිරසර ආනත කෝණය එකිනෙකට වෙනස් වන පරිදිය. ඒවායේ තිරස් පරාස සමානය. ඉන් එක් ගලක ප්‍රක්ෂේපණ කෝණය 60° ක් වන අතර එහි උපරිම සිරස් උස h වේ. අනෙක් ගල් කැටයේ උපරිම උස වනුයේ,

- (1) $\frac{h}{3}$
- (2) $\frac{h}{2}$
- (3) 2 h
- (4) 3 h
- (5) $\frac{2h}{3}$

10. එකම දිශාවට චලිත වන වස්තුවක් සම්බන්ධව කර ඇති පහත ප්‍රකාශ සලකා බලන්න.


- (a) ගම්‍යතාවය නියත වීම වාලක ශක්තිය ද නියත වේ.
- (b) වාලක ශක්තිය නියත වීම ගම්‍යතාවය ද නියත වේ.
- (c) වාලක ශක්තිය ගම්‍යතාවයේ වර්ගයට අනුලෝමව සමානුපාතික වේ.

- මින් සත්‍ය වනුයේ,
- (1) (a) පමණි.
 - (2) (a) හා (b) පමණි.
 - (3) (a), (b) හා (c) සියල්ලම.
 - (4) (a) හා (c) පමණි.
 - (5) (b) හා (c) පමණි.

11.

මෙම රූපයේ පෙන්වා ඇත්තේ සැහැල්ලු වෘත්තාකාර තැටියක විෂ්කම්භයක දෙකෙළවරින් 4 N බැගින් වූ බල 2 ක් ක්‍රියා කරන අයුරු වේ. වෘත්තයේ අරය 2 cm ක් නම් A ලක්ෂ්‍යය වටා බල පද්ධතියේ ක්‍ෂුරණය වනුයේ,


- (1) 0.16 Nm
- (2) 0.08 Nm
- (3) 0.12 Nm
- (4) 0.18 Nm
- (5) 0.8 Nm



12.


සුමට තිරස් පෘෂ්ඨයක් මත නිශ්චලතාවයේ ඇති 10 kg ක ස්කන්ධයක් මත තිරස්ව F බලයක් ක්‍රියාකිරීම නිසා වස්තුවේ සිදුවන විස්ථාපනය ඉහත ප්‍රස්තාරයේ පරිදි වේ. වස්තුවේ විස්ථාපනය 30 m ක් වන මොහොතේ එහි වේගය වනුයේ,

- (1) 100 ms⁻¹
- (2) 10 ms⁻¹
- (3) 0 ms⁻¹
- (4) 1 ms⁻¹
- (5) ඉහත කිසිවක් නොවේ.



13.

රළ තිරස් පෘෂ්ඨයක් මත ස්කන්ධය 2 kg ක් වූ වස්තුවක් තබා ඇත. වස්තුව මත රූපයේ පෙන්වා ඇති පරිදි තිරසට 30° ක කෝණයක් ආනතව 60 N ක බලයක් යොදයි. පෘෂ්ඨය හා වස්තුව අතර ස්ඵෛතික සර්ෂණ සංගුණකය 0.8 ක් ද ගතික සර්ෂණ සංගුණකය 0.6 ක් ද වේ. රළ පෘෂ්ඨය මගින් වස්තුව මත ක්‍රියාකරන සර්ෂණ බලය වනුයේ,




- (1) 30 N
- (2) 40 N
- (3) 30√3 N
- (4) 40√3 N
- (5) 40√2 N

14.

සැහැල්ලු සුමට අවල කප්පියක් මතින් සැහැල්ලු අවිනන්‍ය තන්තුවක් යවා එහි දෙකෙළවරට රූපයේ පෙන්වා ඇති පරිදි ස්කන්ධ 4 ක් ගැටගසා ඇත. පද්ධතිය නිශ්චලතාවයේ පවතී. M ස්කන්ධයට මඳක් ඉහළින් තන්තුව ක්ෂණිකව කපනු ලැබේ. 3 kg ස්කන්ධය බිම පතිත වීමට මොහොතකට පෙර 1 kg හා 2 kg සම්බන්ධ තන්තු කොටසේ ආතතිය වනුයේ,

- (1) 0.4 N
- (2) 0.12 N
- (3) 0 N
- (4) 4 N
- (5) 50 N





15.

පහත සඳහන් ප්‍රකාශ අතුරින් අසත්‍ය ප්‍රකාශය කුමක්ද?

- (1) වස්තුවක ප්‍රවේගය ශුන්‍ය වන විට ත්වරණයද ශුන්‍ය වේ.
- (2) බල යුග්මයක ක්‍ෂුරණය, ක්‍ෂුරණ සලකනු ලබන ලක්ෂ්‍යයෙන් ස්ඵායත්ත වේ.
- (3) එකතල බල 3 ක් මගින් වස්තුවක් බල සමතුලිතතාවයේ පවතින විට එම බල තුන එකම ලක්ෂ්‍යයක් හරහා ක්‍රියා කිරීම අවශ්‍ය නොවේ.
- (4) දෛශික දෙකක ගුණිතයෙන් අදියයක් ලැබීමටද පුළුවන.
- (5) කිසියම් උසක සිට රබර් බෝලයක් බිමට අහඹුරිය විට බෝලය හා පොළොව අතර ගැටුම අප්‍රත්‍යාස්ථ ගැටුමකි.

16. ඒකාකාර නොවන බර PQ දක්වන සමතුලිතතාවයෙහි තබා ඇත්තේ එහි P කෙළවර රළු බිත්තියකටද හේත්තු කර හා Q කෙළවරින් සිරස්ව ඉහළට බලයක් යෙදීමෙනි. (තත්කුවක් මගින්) රළු බිත්තිය මගින් දක්වේ P කෙළවර මත ඇති කරනු ලබන සම්ප්‍රයුක්ත ප්‍රතික්‍රියාවේ දිශාව නිවැරදිව දක්වා ඇත්තේ.


- (1) A මගිනි. (2) B මගිනි.
 (3) C මගිනි. (4) D මගිනි.
 (5) E මගිනි.




ඉහත රූපයේ පෙන්වා ඇති පරිදි ස්කන්ධය 6 kg හා 4 kg වූ වස්තු 2 ක් ස්කන්ධය 2 kg ක් වූ දම්වැලකින් ඇඳා (ගැටගසා) තිරස් සුමට පෘෂ්ඨයක් මත තබා ඇත. B වස්තුව මත තිරස්ව 20 N ක බලයක් යොදනු ලැබුවහොත් දම් වැලෙහි A වස්තුවට ගැටගසා ඇති කෙළවරෙහි ආනතිය T හි අගය නිවැරදිව දක්වනුයේ.

- (1) $T = 12 \text{ N}$ (2) $T > 12 \text{ N}$ (3) $T < 12 \text{ N}$
 (4) $T \leq 12 \text{ N}$ (5) $T = 16 \text{ N}$


18. වස්තුවක චලිතය දැක්වෙන ප්‍රවේග - කාල ප්‍රස්තාරයක් පහත දැක්වේ.




ඉහත චලිතයට අදාළ විස්තාරයන් - කාල ප්‍රස්තාරය වනුයේ.



19.



I




II


I රූපයේ පෙන්වා ඇති ඒකාකාර වෘත්තාකාර ලෝහ තහඩුවේ ගුරුත්ව කේන්ද්‍රයේ ඛණ්ඩාංකය (x, y) වේ. II රූපයේ පෙන්වා ඇති පරිදි PQ රේඛාව ඔස්සේ තහඩුව නැවුම් පසු ගුරුත්ව කේන්ද්‍රයේ ඛණ්ඩාංකය (x_0, y_0) නම්,

- (1) $x_0 = x, y_0 = y$
- (2) $x_0 < x, y_0 < y$
- (3) $x_0 > x, y_0 > y$
- (4) $x_0 > x, y_0 < y$
- (5) $x_0 < x, y_0 > y$


20. වස්තුවක් කිසියම් උසක සිට නිශ්චලතාවයෙන් මුදාහරී. පොළොව මට්ටමේ සිට වස්තුවට ඇති උස h සමඟ වස්තුවේ චාලක ශක්තිය E වෙනස්වන ප්‍රස්ථාරය වනුයේ, (වායුගෝලීය ප්‍රතිරෝධය නොසලකා හරින්න.)




(1)




(2)



(3)



(4)



(5)

21. තිරස් පුම්මට පෘෂ්ඨයක් මත m_1 ස්කන්ධයක් ඇති වස්තුවක් නිශ්චලව ඇත. m_2 ස්කන්ධයක් ඇති වෙනත් වස්තුවක් මේසය දිගේ V ප්‍රවේගයෙන් පැමිණ m_1 හා ප්‍රත්‍යස්ථ ලෙස ගැටේ. ගැටුමෙන් පසු,

- (a) $m_2 > m_1$ වීම, වස්තූන් දෙකම මුල් දිශාවටම ගමන් කරයි.
- (b) $m_2 < m_1$ වනවිට, m_2 ආපසු ගමන් කරන අතර (පොලාපනී.) m_1 ඉදිරියට ගමන් කරයි.
- (c) $m_1 = m_2$ වීම, m_2 නිශ්චල වන අතර m_1 අංශුව V ප්‍රවේගයෙන් ඉදිරියට ගමන් කරයි.

මින් සත්‍ය වනුයේ,


- (1) (a) හා (b) පමණි.
- (2) (a) හා (c) පමණි.
- (3) (b) හා (c) පමණි.
- (4) (a), (b) සහ (c) සියල්ලම සත්‍ය වේ.
- (5) සියල්ලම අසත්‍ය වේ.

22. 800 m ක උස කඳුමුදුනක සවිකර ඇති කාල කුට්ටිකුට්ටි උණ්ඩයක් ප්‍රක්ෂේපණය කරනුයේ එය කඳු පාමුල සිට 3000 m ක දුරකට ගමන් කරන පරිදි වේ. උණ්ඩයක් පර්යන් අතර මැද පිහිටුමකදී උණ්ඩය පුපුරා ගොස් ස්කන්ධ 2 m හා 3 m වූ කොටස් දෙකකට වෙන්වේ. උණ්ඩය පිපිරීමට පෙර ගමන් ගත් සිරස් තලයේම ස්කන්ධ ගමන් කරන අතර එකම මොහොතේ එකම තීරස් ක්ෂිප්තට පතිත වේ.


විශාල ස්කන්ධය කඳු පාමුල සිට 2000 m ක් දුරින් පතිත වූයේ නම් කුඩා ස්කන්ධය පතිත වන ස්ථානයට කඳු පාමුල සිට ඇති දුර වනුයේ.

- (1) 2400 m (2) 3000 m (3) 4000 m
(4) 4200 m (5) 4500 m

23. වස්තුවක වලිනය දැක්වෙන විස්ථාපන - කාල ප්‍රස්තාරයක් පහත දැක්වේ.




වස්තුව මත ක්‍රියා කළ බලය F කාලය t සමග වෙනස් වන ප්‍රස්තාරය / ප්‍රස්තාර විය හැක්කේ.



- (1) (a) පමණි. (2) (b) පමණි.
(3) (a) හා (b) පමණි. (4) (a), (b) සහ (c) සියල්ලම.
(5) (a), (b) සහ (c) සියල්ලම නොවේ.

24. රූපයේ පෙන්වා ඇත්තේ සැහැල්ලු දුන්නකින් ස්කන්ධය M වන වස්තුවක් එල්ලා ඇති අවස්ථාවකි. මෙම අවස්ථාවේදී දුන්නේ ගබඩාවන ප්‍රත්‍යාස්ථතා විභව ශක්තිය W වේ. මෙම දුන්න සර්වසම කැබළු 3 කට කපා ඒවා සමාන්තරව සම්බන්ධ කර ඉහත භාරයම එල්ල වී එක් දුනු කැබැල්ලක ගබඩා වන ප්‍රත්‍යාස්ථතා විභව ශක්තිය වනුයේ.

- (1) 3W (2) $\frac{W}{3}$ (3) $\frac{W}{9}$ (4) 9W (5) $\frac{W}{27}$



25. න්‍යෂ්ටික විඛණ්ඩනය හා න්‍යෂ්ටික විලයනය ලෙස න්‍යෂ්ටික ප්‍රතික්‍රියා වර්ග 2 කි. මෙම න්‍යෂ්ටික ප්‍රතික්‍රියා වලදී ස්කන්ධය ක්ෂය වේ. ස්කන්ධය ක්ෂය වීම නිසා ලැබෙන ශක්තිය $E=mc^2$ මගින් ලැබේ. මෙහි, E - ශක්තිය, m - ක්ෂය වන ස්කන්ධය $c=3 \times 10^8 \text{ ms}^{-1}$ (ආලෝකයේ ප්‍රවේගය) වේ. දියුණු රටවල් න්‍යෂ්ටික විඛණ්ඩන ප්‍රතික්‍රියා සිදුකර ලැබෙන තාප ශක්තියෙන් ජලය භූමාලය බවට හරවා එමගින් ව'බයිත කරකවා විද්‍යුත් ශක්තිය ලබාගනී.


ශ්‍රී ලංකාවේ විදුලි අවශ්‍යතාවය 8 GW නම් එම ක්ෂමතාවය න්‍යෂ්ටික බලාගාර මගින් ලබා ගැනීමට ස්කන්ධය ක්ෂය කළයුතු සීඝ්‍රතාවය කොපමණද? ශක්ති පරිවර්තන ක්‍රියාවලියේදී 60% ක් අපතේ යන බව උපකල්පනය කරන්න.

- (1) 0.22 g s^{-1} (2) 2.2 g s^{-1} (3) 0.22 mg s^{-1}
(4) 2.2 mg s^{-1} (5) 0.22 kg s^{-1}



නාලන්දා විද්‍යාලය - කොළඹ 10
NALANDA COLLEGE - COLOMBO 10
 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය 2020
 පළමු වාර පරීක්ෂණය - 2018 නොවැම්බර්
 භෞතික විද්‍යාව - II
 12 ශ්‍රේණිය

01 S II



සැ: ශ්‍රී:


* ප්‍රශ්න සියල්ලටම පිළිතුරු සපයන්න.

B කොටස - රචනා

03. ප්‍රහාරක ගුවන් යානයක් 100 ms^{-1} ක ප්‍රවේගයෙන් පොළොව මට්ටමේ සිට 2000 m ක් ඉහළින් ගමන් කරයි. ගුවන් නියමුවා තමාට ඉදිරියෙන් සතුරු කඳවුරක් තිබෙනු දැක එයට පතිත වීම පිණිස බෝම්බයක් නිදහස් කරයි.
- (i) බෝම්බය නිදහස් කිරීමෙන් පසු එය බිම පතිත වීමට ගතවන කාලය කොපමණද?
 - (ii) බෝම්බය මුදාහරින මොහොතේදී ගුවන් යානය සහ කඳවුර අතර තිරස් විස්ථාපනය කොපමණද?
 - (iii) බෝම්බය මුදාහරින මොහොතේදී නියමුවාට පෙනෙන කඳවුරෙහි අවරෝහන කෝණය කුමක්ද?
 - (iv) බෝම්බය බිම පතිත වන මොහොතේදී එහි ප්‍රවේගයේ විශාලත්වය සහ දිශාව කුමක්ද?
 - (v) පොළොව මට්ටමේදී විස්ථාපනය ශුන්‍ය ලෙසත් ඉහළ දිශාව ධන ලෙසත් සලකා බෝම්බයේ චලිතය දැක්වෙන පහත සඳහන් ප්‍රස්තාර අඳින්න.
 - (a) තිරස් චලිතයට අදාළ ව,
 - (අ) විස්ථාපන - කාල
 - (ආ) ප්‍රවේග - කාල
 - (ඇ) ත්වරණ - කාල
 - (b) සිරස් චලිතයට අදාළව,
 - (අ) විස්ථාපන - කාල
 - (ආ) ප්‍රවේග - කාල
 - (ඇ) ත්වරණ - කාල
 - (vi) ගුවන් නියමුවාට පෙනෙන පරිදි බෝම්බයේ ගමන් පථය ඇඳ දක්වන්න.
 - (vii) ගුවන් නියමුවාගේ ඉලක්කය තමාගෙන් ඉවතට 72 km h^{-1} වේගයෙන් ගමන් ගන්නා ට්‍රැක් රථයක් නම් එයට බෝම්බය පතිත වීම සඳහා බෝම්බය මුදාහරින මොහොතේදී නියමුවාට පෙනෙන සතුරු කඳවුරෙහි අවරෝහන කෝණය කුමක්ද?
 - (viii) සතුරු කඳවුරට පතිත වීමට මුදාහල බෝම්බය තත්පර 5 කට පසු පුපුරා ගොස් ස්කන්ධය 2 m හා m වූ කැබලි 2 කට වෙන්විය. එම කැබලි 2 මූලින් ගමන් ගත් සිරස් තලයේම චලිත වී එකම මොහොතේ බිම පතිත විය. කුඩා කැබැල්ල කඳවුරේ සිට 1000 m ක් දුරින් පතිත වූයේ නම් විශාල කැබැල්ල පතිත වූ ස්ථානයට කඳවුරෙහි සිට ඇති දුර කොපමණද?

04. (i) වස්තුවක් බල සමතුලිතතාවයේ පැවතිය හැකි අවස්ථා 3 සඳහන් කරන්න. එක් එක් අවස්ථාව සඳහා උදාහරණය බැගින් ලියන්න.

(ii)



ඉහත රූපයේ පෙන්වා ඇත්තේ රළ තිරස් පෘෂ්ඨයක් මත තබා ඇති ස්කන්ධය 3 kg ක් වූ වස්තුවකි. වස්තුව මත තිරසර 30° ක කෝණයක් ආනතව පහළට F බලයක් යොදා ඇත. පෘෂ්ඨ අතර ස්ථිතික ඝර්ෂණ සංගුණකය 0.6 ක් ද ගතික ඝර්ෂණ සංගුණකය 0.5 ක් ද වේ.

(a) වස්තුව මත ක්‍රියා කරන බල පැහැදිලි රූප සටහනක ඇඳ දක්වන්න. ක්‍රියාවක් සහ ප්‍රතික්‍රියාවක් හඳුන්වන්න.

(b) වස්තුව චලනය කිරීමට අවශ්‍ය F හි අවම අගය සොයන්න. මෙම අවම F බලය වස්තුව මත ක්‍රියා කරන විට වස්තුව ලක්වන ත්වරණය කුමක්ද?

(iii) (a) ගමනයා සංස්ථිති නියමය ප්‍රකාශ කරන්න.

(b) ප්‍රත්‍යස්ථ ගැටුමක් යනුවෙන් අදහස් කරන්නේ කුමක්ද?

(c) සුමට තිරස් පෘෂ්ඨයක් දිගේ එකම සරළ රේඛාවක එකම දිශාවට ස්කන්ධය 7 g ක් හා 8 g ක් වූ

A හා B වස්තු 2 ක් පිළිවෙලින් 6 ms^{-1} ක හා 9 ms^{-1} ක ප්‍රවේගවලින් ගමන් කර ප්‍රත්‍යස්ථ ලෙස ගැටේ. ගැටුමෙන් පසු වස්තූන් දෙක මුල් දිශාවටම ගමන් කරයි නම් ඒවායේ ප්‍රවේග වෙන වෙනම සොයන්න.



WWW.LOL.LK

BUY

PAST PAPERS

071 777 4440

Buy Online - www.LOL.lk

• GCE O/L • PAST PAPERS
• GCE A/L • SHORT NOTES



Protect Yourself From Coronavirus

YOU STAY AT HOME



WE DELIVER!

ORDER NOW

075 699 9990

WWW.LOL.LK

TOP CATEGORIES

GCE O/L Exam NEW

Grade 09, 10 & 11 >

Grade 06, 07 & 08 >

Grade 04 & 05 >

Grade 01, 02 & 03 >

About Us >

Shop HOT

Cart

HUGE SALE – SHOP NOW

අ.පො.ස. කාලප්‍රේම ජයගැනීමේ විප්ලවීය වෙනස
අ.පො.ස. කා.පෙළ **සමනල දැනුම** **A+ GUIDE PAST PAPERS** **පසුගිය විභාග ප්‍රශ්නෝත්තර**
දැනීම අරගන්න.

සියලුම විෂයයන් සඳහා පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර **Online Order** කරන්න.

✓ ප්‍රශ්න ✓ දත්ත ✓ වර්ගීකරණය ? අනුමාන



ISLANDWIDE DELIVERY

Free delivery on all orders over Rs. 3500



More than 1000+ Papers

For all major Subjects and mediums



ONLINE SUPPORT 24/7

Shopping Hotline 071 777 4440

FEATURED PRODUCTS

SORT BY

[GCE O/L Exam](#)



GCE O/L EXAM, SCIENCE
O/L Science Past Paper Book

★★★★★
රු 350.00

- 1 +



GCE O/L EXAM, MUSIC
O/L Music Past Paper Book

★★★★★
රු 350.00

- 1 +



GCE O/L EXAM, MATHEMATICS
O/L Mathematics Past Paper Book

★★★★★
රු 350.00

- 1 +



GCE O/L EXAM, INFORMATION & COMMUNICATION TECHNOLOG...
O/L Information & Communication Tec...

★★★★★
රු 350.00



GCE O/L EXAM, HISTORY
O/L History Past Paper Book

★★★★★
රු 350.00



GCE O/L EXAM, HEALTH & PHYSICAL EDUCATION
O/L Health & Physical Education Past P...

★★★★★
රු 350.00